

6. සාර්ව ආර්ථික සමතුලිතය

නිර්වචනය

දෙන ලද අවස්ථාවක් තුළ රටක නිමැවුම හෙවත් ආදායමන්, සේවා නියුක්තියන් නොවනයේ පැවතීමේ ප්‍රවත්තතාවය සාර්ව ආර්ථික සමතුලිතය ලෙස හඳුන්වේ.

එහෙම සමස්ත නිමැවුමේ (සැපයුම) වටිනාකම සමස්ත ඉල්ලුමේ (සමාභර වියදුම) වටිනාකමට සමාන වීමයි.

සාර්ව ආර්ථික සමතුලිතය සඳහා පවත්නා කොන්දේසි දෙකකි,

1. සමාභර නිමැවුම හෙවත් ආදායම සමාභර වියදුම වියදුමට සමාන වීම.

$$\mathbf{Y} = \mathbf{E}$$

2. ආර්ථික එකතුවේ හෙවත් විදිම්, කාන්දුවේ හෙවත් ගිලිනිම වලට සමාන වීම.

$$\mathbf{J} = \mathbf{W}$$

මේ අනුව සාර්ව ආර්ථික සමතුලිතය සඳහා ප්‍රවේශ දෙකකි.

- සමාභර ආදායම හා වියදුම ප්‍රවේශය (කේන්සියානු විග්‍රහය)
- කාන්දුවේ ප්‍රවේශය

❖ සමාභර ඉල්ලුම

දෙන ලද අවස්ථාවක් තුළ ආර්ථික කාර්කයන් විසින් හාන්ඩ් හා සේවා මිලදී ගැනීම සඳහා සැලසුම් කර ඇති වියදුම් ප්‍රමාණයයි.

ආර්ථික කාර්කයන් විසින් ආර්ථිකයක සමාභර ඉල්ලුම ඇති කරයි. එහිදී කටුම්හ අංශය පාරිභෝගික හාන්ඩ් මිලදී ගැනීමටත් (C), ව්‍යාපාරක අංශය ආයෝජන හාන්ඩ් මිලදී ගැනීමටත් (I), රාජ්‍ය අංශය රාජ්‍ය මිලදී ගැනීමටත් (G) විදේශ අංශය ගැඹුද අපනයන ප්‍රවාහයන් ඇති කිරීම සඳහාත් (X-M) සමාභර ඉල්ලුම බිජිකරයි.

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X}-\mathbf{M})$$



❖ සමාජ සැපයුම

ආර්ථික ප්‍රදේශයක හිෂ්පාදනයක් බිජිවන විට එකිනී හිෂ්පාදන වටිනාකමට සමාන වූ ආදායමක් බෙහි වේ. නැතහොත් එකම ක්‍රියාවලියක පැවතිකින් දෙකක් වගයෙන් නිමවුම හා ආදායම හඳුනාගනී. එබඩින් රටක බිජිවන නිමවුම හෙවත් සමාජ සැපයුම ගණනය කිරීම සිදුවන්නේ නිමවුම මත හටගන් ආදායම පරිහරණය කිරීම සඳහා ලේලට ගෙනය.

මේ අනුව රාජ්‍ය හා විදේශ අංශය සමන්විත ආර්ථිකයක කුටුම්පා අංශය උපයන ආදායම රාජ්‍ය අංශයට බඳ ගෙවීම (**T**) දේශීය පරිහරණයට භාණ්ඩ මුදලී ගෙනීම (**C**), ආනයන භාණ්ඩ මුදලී ගෙනීම (**M**) සහ ඉතුරුම (**S**) පවත්වාගෙන යාමයි.

$$\mathbf{Y} = \mathbf{C} + \mathbf{T} + \mathbf{S} + \mathbf{M}$$

විදීම්

ආදායම් වතු ප්‍රවාහයේ විදීම් යනු වතු ආදායම් ප්‍රවාහයට පිටතින් හෙවත බාහිරන් මුදල් වගයෙන් ඇතුළුවන විවෘත්ත්ය. මෙම විවෘත්ත් තුළින් සමාජ ඉල්ලුම් ක්‍රියාවලිය ප්‍රසාදනය වේ.

එකතුවීම් වගයෙන් ආයෝජනය (**I**) රාජ්‍ය මුදලීගෙනීම (**G**) සහ අපනයනය (**X**) පෙන්වුම් කරයි. මෙවා ස්වාධීන වන අතර විදීම් හෙවත් එකතුවීම් රේඛාව සමාජීතර වේ.

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$

කාන්දුවීම්

ගිලිනීම් හෙවත් කාන්දුවීම් යනු වක්‍රීය ආදායම් ප්‍රවාහයෙන් පිටතට මූල්‍ය වගයෙන් ග්‍ලායන විවෘත්ත්ය. මේ තුළින් සමාජ ඉල්ලුම් ක්‍රියාවලිය සංකීර්ණය වේ.

ගිලිනීම් වගයෙන් ඉතුරුම (**S**) බඳ (**T**) හා ආනයන (**M**) හඳුනාගනී. මේ විවෘත්ත් තුනම ආදායමේ දින විවෘත්ත් වේ. මෙම විවෘත්ත් ආදායම් මත රුපා පවතින නිසා පරායන්ත විවෘත්ත් ලෙස හැඳින්වේ. ආදායම් ඉහළ යන විට මෙම විවෘත්ත් ඉහළ යයි. ඒ අනුව ගිලිනීම් රේඛාව සංතු අන්තක්කන්ඩිය කින් ආරම්භ වී ඉහළට ගෙන් කරයි.


$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$



විවිධ ප්‍රවේශය මස්සේ සමතුලිතය


- ආදායම් ප්‍රවේශය

45° රේඛාව, වියදම් රේඛාව ජේදනය කරන ලක්ෂයෙන් සමස්ත නිමවුම් මට්ටම තීරණය කරයි.




❖ එකතුවීම හා ගිලිනීම ප්‍රවේශය

එකතුවීම රේඛාව, ගිලිනීම රේඛාව ජේදනය කරන ලක්ෂයෙන් සමස්ත නිමවුම් මට්ටම තීරණය කරයි.



- සමාජාර ඉල්ලම හා සමාජාර සැපයුම් ප්‍රවේශය

සමාජාර ඉල්ලම් රේඛාව, සමාඡාර සැපයුම් රේඛාව යේදනය කරන ලක්ෂයේ සාර්ව ආර්ථික සමත්වන මට්ටම නීරණය කරයි.



සාර්ව ආර්ථිකය කොටස් තුනකට වෙන්කර අධ්‍යනය කරයි.

1. සරල ආර්ථිකයක සමත්වනය

- ඉතුරුම් රහිත සරල ආර්ථිකයක සමත්වනය
- ඉතුරුම් සහිත සරල ආර්ථිකයක සමත්වනය


2. සංචාර ආර්ථිකයක සමත්වනය

3.) විවෘත ආර්ථිකයක සමත්වනය



- ❖ ඉතුරුම් රැකිත සරල ආර්ථිකයක සමතුලිතය

සරල ආර්ථිකය කුවුම්හ අංශය හා වියාපාරික අංශයෙන් සමන්විත වේ. මෙය පහත පරිදි වනු ප්‍රවාහයෙන් දැක්විය හැක.



සරල ආර්ථිකයක සමතුලිතය

- ❖ ආදායම් වියදුම් ප්‍රවේශය යටතේ සරල ආර්ථිකයක සමතුලිතය

මෙහි ආදායමේ සංරචක

- සාධක ආදායම්

$$\mathbf{Y} = \mathbf{C}$$

වියදුමේ සංරචක

- පරිගණ්ඩන වියදුම්

$$\mathbf{E} = \mathbf{C}$$

සමතුලිතය

$$\mathbf{Y} = \mathbf{E}$$

$$\mathbf{C} = \mathbf{C}$$



- ❖ ඉතුරුම් සහිත සරල ආර්ථිකයක සමතුලිතය

ඉහත වතු ප්‍රවාහයට අනුව ව්‍යාපාර ආයතන කුටුම්භ වලින් නිෂ්පාදන සාදක මිලදීගෙනේ රු. 2 000 ක් වටිනා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. ඒ අනුව කුටුම්භ වලට රු. 2 000 ආදායමක් ලැබෙන අතර, කුටුම්භ යනු එම සාධක ආදායමේ රුපියල් 1 600 ක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යොදවන අතර රුපියල් 400 ක් ඉතුරු කරයි.

$$\text{සාධක ආදායම} = \text{පරිහැළුණ වියදුම්} + \text{ඉතුරුම්}$$

$$Y = C + S$$

කුටුම්භයන් තම ආදායමෙන් වියදුම් කරනුයේ රුපියල් 1600 ක් පමණි. එවිට මෙම ආර්ථිකය අසමතුලිත වේ. එනම් ආදායමට වඩා වියදුම් අඩුවේ.

$$Y > E \quad (\text{ආර්ථිකය සංකෝචනය වේ})$$

$$2000 > 1 600$$

කුටුම්භ ඉතුරුම් ව්‍යාපාර ආයතන මූල්‍ය වෙළෙඳපාල හරහා ලබාගෙන, තමන්ට අවශ්‍ය ආයෝජන භාණ්ඩ මිලදී ගෙනි.

$$\text{සමාභාර වියදුම්} = \text{පරිහැළුණ වියදුම්} + \text{ආයෝජන වියදුම්}$$

$$E = C + I$$

$$= 1600 + 400$$

$$= \text{රු. } 2 000$$

මේ අනුව මෙම ආර්ථිකය සමතුලිත වේ. එනම $Y = E$ කොන්දේසිය තැප්තිමත් වේ.

ඒ අනුව සරල ආර්ථිකයක සමතුලිතය,

$$Y = C + S (1600 + 400)$$

$$E = C + I (1600 + 400)$$

ඒ අනුව,

$$Y = C + I$$



❖ කාන්දුවේම් ගිලිම් ප්‍රවේශය

- කාන්දුවේම්

සරල ආර්ථිකයක ඉතුරුම් කාන්දු වීමක් ලෙස හඳුන්වයි. ඉතුරුම් යනු වැය කළ වැයකල හැකි ආදායම මෙන් වර්තමාන පරිභෝෂනය සඳහා තොයෙද මුදල් ප්‍රමාණයයි. ඉතුරුම් හේතුවෙන් නිමැවුම සංකේතවනය වේ. එම නිසා ඉතුරුම් කාන්දුවේමකි. ($S = Yd - C$)

$$W = S$$

- විදීම්

සරල ආර්ථිකයක ආයෝජනය විදීම් වලට ඇතුළත් වේ. ආයෝජනය යනු ව්‍යාපාර ආයතන ආයෝජන භාණ්ඩ මිලට ගැනීම සඳහා දුරනු බෙන වියදුම් ය. ආයෝජනය හේතුවෙන් නිමවුම් ප්‍රසාරණය වේ. එබැවින් ආයෝජනය විදීම් ලෙස හඳුන්වයි.

වතු ප්‍රවාහයේ තටෙනු බෙන සංකේතවනය හා ප්‍රසාරණය නිසා ආදායම හා වියදුම අතර අසමතුලිතතාවයක් ඇතිවේ. එය සමතුලිත වීමට නම් විදීම් හා කාන්දුවේම් සමාන විය යුතුය .

මෙම වතු ප්‍රවාහය යටතේ ඉතුරුම් රුපියල් 400 වන අතර එය කාන්දුවේමකි. ආයෝජනය ද රුපියල් 400 ක් වන අතර එය විදීමකි. මේ අනුව විදීම් සහ කාන්දුවේම් සමාන වන අතර විදීම - ගිලිම් කොන්දේසිය තැප්පීමත් වේ.

$$W = S$$

$$J = I$$

$$S = 400$$

$$J = 400$$

ඒ අනුව, $W = J$



➤ සරල ආර්ථිකයක සමාභාර වියදුම්

සරල ආර්ථිකයක වියදුම් සංරචක දෙකකි,

1. පරිහෝජන වියදුම් (C)

2. ආයෝජන වියදුම් (I)

$$E = C + I$$

1. පරිහෝජන වියදුම්

කුටුම්හයන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැනීමට දුරත වියදුම පරිහෝජන වියදුම ලෙස හඳුන්වයි . එහි සංරචක කිහිපයකි.

- කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීම
- කල් නොපවතින භාණ්ඩ මිලදී ගැනීම
- සේවා මිලදී ගැනීම

පරිහෝජන වියදුම් තීරණය කරන සාධක

- වැයකල හැකි ආදායම
- කුටුම්හයක් ගෙනු ලබන ණය
- භාණ්ඩවල මිල මට්ටම
- අපේක්ෂිත අනාගත මිල හා ආදායම
- පොලි අනුපාතිකය

ඉහත සාධක අතරින් වැයකල හැකි ආදායම හැර අනෙකුත් සාධක ස්ථාවර ව පවතී යැයි උපකල්පනය කරමින්, පරිහෝජන වියදුම වැය කළ වැයකල හැකි ආදායම මත තීරණය වෙනතැයි උපකල්පනය කරයි .



වැය කළ හැකි ආදායම

කුටුම්භ වලට පරිහෝජන භාණ්ඩ මේල්දී ගැනීම සඳහා වියදම් කර හැකි ආදායම වැය කළ වැයකළ හැකි ආදායම ලෙස හැඳින්වයි.

වැයකළ හැකි ආදායම = සාධක ආදායම - සෘප්‍ර බදු + සංක්‍රාම ආදායම

$$\mathbf{Yd} = \mathbf{Y} - \mathbf{T} + \mathbf{Tr}$$

සරල ආර්ථිකයක රාජ්‍ය අංශයක් නොමැති තිසා බදු අයකිරීම් හා සංක්‍රාම වියදම් නොමැත. එම තිසා සරල ආර්ථිකයක ආදායම වැයකළ හැකි ආදායම ට සමාන වේ .

$$\mathbf{Yd} = \mathbf{Y}$$

පරිහෝජන ක්‍රිතය

පරිහෝජන වියදම වැයකළ හැකි ආදායම මත රුදා පවතී.

$$\mathbf{C} = \mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})$$

\mathbf{C} = පරිහෝජන වියදම

\mathbf{a} = ස්වාධීන (ස්වායන්ත්‍ර/පෙළබඳ) පරිහෝජනය

\mathbf{b} = පරිහෝජන සින්සිටුම (ආන්තික පරිහෝජන නැමියාව)

\mathbf{Yd} = වැයකළ හැකි ආදායම

❖ ස්වායන්ත්‍ර පරිහෝජනය (\mathbf{a})

මිනිස් පිවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පරිහෝජන වියදම වේ. එය පවත්නා ආදායමක් සමග සම්බන්ධතාවයක් නොපවත්වයි . ආදායම ඉන්ස වුවද ස්වාධීන පරිහෝජනය දන අගයක් ගනී.

ආදායම ඉන්ස වුවද මිනිසාට පිවත් විම සඳහා අවම පරිහෝජන වියදමක් දැරීමට සිදුවේ. ඒ සඳහා අනිත ඉතුරුදීම් හෝ තාය ගැනීම් භාවිතා කරන බැවින් ස්වාධීන පරිහෝජනය අනිවාර්යෙන්ම දන අගයක් ගනී .



❖ ආන්තික පරිහෝජන නැමියාව- b (MPC)

ආන්තික පරිහෝජන නැමියාව යනු වැයකල හැකි ආදායමේ වෙනස් වීම හා පරිහෝජන වියදුමේ වෙනස් වීම අතර අනුපාතයයි .


$$\text{MPC} = \text{පරිහෝජනය වෙනස} / \text{වැයකල හැකි ආදායම වෙනස}$$

මේ අනුව පරිහෝජන වතුය බැවුම මගින් ආන්තික පරිහෝජන නැමියාව පෙන්වුම් කරයි. ආන්තික පරිහෝජන නැමියාව සෑම විටම **0- 1** අතර අගයක් ගනී.

$$0 < \text{MPC} > 1$$

පරිහෝජන වතුය

ස්වායත්ත පරිහෝජනය දින අගයක් ගනු ලබන අතර, එමෙන්ම වැයකල හැකි ආදායම හා පරිහෝජන වියදුම අතර අනුලෝධ සම්බන්ධයක් පවතින පරිහෝජන වතුය පහත පරිදි සිරස් අක්ෂයේ බණ අගයකින් ආරම්භ වී පහළ සිට ඉහළට බැවුම් වෙයි.



❖ සාමාන්‍ය පරීභෝෂන නැමියාව (APC)

වැයකල හැකි ආදායම හා පරීභෝෂන වියදම අතර අනුපාතය සාමාන්‍ය පරීභෝෂන නැමියාව ලෙස නැඳින්වේ.

$$\text{APC} = \mathbf{C} / \mathbf{Yd}$$

2. කුටුම්ඩ ඉතුරුම්

ඉතුරුම් යනු වැය කළ හැකි ආදායමෙන් වර්තමාන පරීභෝෂනය සඳහා වැය නොවූ මුදල් ප්‍රමාණයයි.

$$\text{ඉතුරුම්} = \text{වැයකල හැකි ආදායම} - \text{පරීභෝෂන වියදම}$$

$$\mathbf{S} = \mathbf{Yd} - \mathbf{C}$$

$$\mathbf{C} = \mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})$$

$$\mathbf{S} = \mathbf{Yd} - [\mathbf{a} + \mathbf{b} (\mathbf{Yd})]$$

$$\mathbf{S} = (\mathbf{1} - \mathbf{b}) \mathbf{Yd} - \mathbf{a}$$

$$\mathbf{S} = -\mathbf{a} + (\mathbf{1} - \mathbf{b}) \mathbf{Yd}$$

මෙය ඉතුරුම් ශ්‍රී නියයයි.

$$\mathbf{S} = \text{ඉතුරුම්}$$

$$-\mathbf{a} = \text{ස්වාධීන ඉතුරුම්}$$

$$(1-b) = \text{ආත්මික ඉතුරුම් නැමියාව}$$

$$\mathbf{Yd} = \text{වැයකල හැකි ආදායම}$$



ස්වාධීන ඉතුරුම් (නිර් ඉතුරුම්)

නිර් ඉතුරුම් යනු වැයකල හැකි ආදායම ගුන්ස වන විට ඉතුරුම් ප්‍රමාණයයි. පරිහෝජන වියදම වැය කළ වැයකල හැකි ආදායමට සමානවන තරේ පවතිනුයේ නිර් ඉතුරුම් නැතහොත් සාමාන්‍ය ඉතුරුම්.

➤ ආන්තික ඉතුරුම් නැමියාව (1 – b) MPS

ආන්තික ඉතුරුම් නැමියාව යනු වැයකල හැකි ආදායමේ වෙනස් විම හා ඉතුරුම් වෙනස්වීම අතර අනුපාතයයි .

$$(1 - b) = MPS = \text{ඉතුරුම් වෙනස} / \text{වැයකල හැකි ආදායම වෙනස}$$

ආන්තික ඉතුරුම් නැමියාව ද සෑම විටම 0 -1 අතර පවතී.

➤ සාමාන්‍ය ඉතුරුම් නැමියාව (APS)

වැයකල හැකි ආදායම හා ඉතුරුම් අතර අනුපාතය සාමාන්‍ය ඉතුරුම් නැමියාව ලෙස හඳුන්වේ .

$$APS = S / Yd$$

පරිහෝජනය හා ඉතුරුම් අතර සම්බන්ධතාවය.

පරිහෝජනය යනු කුටුම්හයන් පරිහෝජන හාන්ස මෙටර ගැනීම සඳහා දුරනු බෙන වියදමිය.

ඉතුරුම් යනු ආදායමෙන් වර්තමාන පරිහෝජනය සඳහා තොයෙන මුදුල්ය.

ඉතුරුම් හා පරිහෝජන යන දෙකම වැයකල හැකි ආදායමේ අනුමෝල ග්‍රිතයන් වේ. එබඳවීන් වැයකල හැකි ආදායමට වඩා පරිහෝජනය වැඩිවන විට ඉතුරුම් සාමාන්‍ය අගයක් ගෙනි. වැයකල හැකි ආදායම පරිහෝජන වියදමට සමාන වන විට ඉතුරුම් ගුන්ස වෙයි. වැය කළ හැකි ආදායමට වඩා පරිහෝජන වියදම් අඩුවන විට ඉතුරුම් දන අගයක් ගෙනි . එබඳවීන් ඉතුරුම් හා පරිහෝජනය අතර සම්බන්ධතාවය පහත පරිදි වේ .

$$C = a + b (Yd)$$

$$S = -a + (1 - b) Yd$$

$$MPC + MPS = 1$$


$$MPC = 1 - MPS$$

$$MPS = 1 - MPC$$



සරල ආර්ථිකයක ආයෝජන වියදම්


ව්‍යාපාර ආයතනයක් ස්ථාවර ප්‍රාග්ධන වත්කම් අත්පත් ගැනීම සඳහා දුරනු ලබන වියදම් හා තොග වෙනස් විම් වල එකතුව ආයෝජන වියදම් මෙය හැඳින්වේ. මේ අනුව ආයෝජන වියදම් කොටස් තුනකි.



සරල ආර්ථිකයක සමතුලිතය ප්‍රස්ථාරකව නිර්පනය කිරීම.


සාර්ව ආර්ථික සමතුලිතය යනු කිසියම් රටක මුළුත නිෂ්පාදනය, සේවා නියුක්තිය හා ආදායම උච්චාවචනය නොවී පවත්වාගෙන යාමයි. සරල ආර්ථිකයක සමතුලිතය සඳහා අවශ්‍ය කොන්දේසි දෙකකි.

$$Y = E \quad (\text{කේන්සියානු විග්‍රහය)$$



ආදායමේ වියදම් ප්‍රවේශයට ආර්ථිකය සමත්තිත වීම සඳහා $Y = E$ කොන්දේසිය ඉවු විය යුතු ය. ඉහත රූප සටහනේ 45° කේන්සියානු රේඛාව හා වියදම් වකුය ජේදනය වන නිමැවුමේ දී ආර්ථිකය සමත්තිත වේ.

$W = J$ (කාන්දුවීම් විදීම් ප්‍රවේශය)



කාන්දුවීම් විදීම් ප්‍රවේශයට ආර්ථිකය සමත්තිත වීම සඳහා $I = J$ කොන්දේසිය ඉවුවිය යුතුය. සරල ආර්ථිකයක ඉතුරුමේ කාන්ද විමක් වන අතර ආයෝජනය විදීමක් වෙයි. මේ අනුව ආයෝජන වකුය ඉතුරුමේ වකුය ජේදනය වන ලක්ෂයේදී ආර්ථිකය ආර්ථිකය සමත්තිතය වේ.

සරල ආර්ථිකයේ සමත්තිතය සම්කරණය ඇසුරෙන්....

$$Y = C + S$$

$$W = S$$

$$E = C + I$$

$$J = I$$

$$Y = E$$

$$W = J$$

ඒ අනුව,

ඒ අනුව,

$$\mathbf{Y = C + I}$$

$$\mathbf{S = I}$$



සරල ආර්ථිකයක සමතුලිතය පැසුරේ,

සරල ආර්ථිකයක සමහර පරිහෝජන තිතය $C = 500 + 0.8 Yd$ ලෙසත්, $I = 600$ වේ.

1. මෙම ආර්ථිකයේ ස්වායක්ත වියදම් වල එකතුව කොපමනුද(?)

$$\text{ස්වායත්ත වියදම්} = \mathbf{a} - \mathbf{I}$$

$$= 500 + 600$$

$$= 1100$$

2. සමතුලිත ආදායම මට්ටම කොපමණුද?

$$Y = E$$

$$E = C + I$$

එම අනුව,

$$Y = C + I$$

$$= 500 + 0.8y + 600$$

$$= 1100 + 0.8y \quad (y = Yd, \text{ සරල ආර්ථිකයක රාජ්‍ය අංශය නොමැති නිසා)$$

$$Y - 0.8y = 1100$$

$$0.2y = 1100$$

$$y = 5500$$

සමතුලිත ආදායම මට්ටම රු. 5500ක්.



3. සමත්වීම් අවස්ථාවේදී ආර්ථිකය ඉතුරුම් ගණනය කරන්න

$$y = 5\ 500 \text{₹}$$

$$S = -a + (1-b) yd$$

$$= -500 + (1-0.8) 5\ 500$$

$$= -500 + 0.2 \times 5\ 500$$

$$= -500 + 1\ 100$$

$$= \underline{\text{Rs. } 600}$$

4. කිසියම් හේතුවක් නිසා ආර්ථිකයේ සමාඟාර නිමවුම් මට්ටම රු.6 000 වූවහොත් අනිවිතානුගත තොග සමුව්වනය කොපමෙනුද ?

$$\text{තොග සමුව්වනය} = \text{ආදායම} - \text{ඉල්ලම}$$

$$= 6\ 000 - 5\ 500$$

$$= \text{රු. } 500$$

කෙටි සටහන්

→ සාර්ව ආර්ථිකය යනු, ආර්ථිකය සමස්ත වශයෙන් ගෙන අධ්‍යනය කිරීමයි.

සාර්ව ආර්ථික අරමුණු

- පුර්ණ සේවා නියුක්තිය
- ආර්ථික කාර්යක්ෂමතාවය
- ආර්ථික තිබුනය
- ආර්ථික ස්ථායිතාව
- ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම



- තිරසාර සංවර්ධනය
- සාධාරණ ආදායම් ව්‍යාප්තිය
- ආර්ථික සුරක්ෂිතතාවය

සමානාර ඉල්ලුම් සංරචක

- පොදුගලික පරිහෝජනය (C)
- ආයෝජනය (I)
- රාජ්‍ය වියදම් (G)
- කුද්ධ අපනයනය ($x - m$)

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X} - \mathbf{M})$$

සමානාර සිපයුම් සංරචක

- පොදුගලික පරිහෝජනය (C)
- ඉතුරුම් (S)
- බද (t)
- ආනයන (m)

$$\mathbf{Y} = \mathbf{C} + \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

විදිම් (J)

- ආයෝජන
- රාජ්‍ය මිලදී ගැනීම්
- අපනයන



ගිලිහිමි (W)

- ඉතුරුම්
- බදු
- ආනයන

සමස්ථ ආදායම් හා වියදම් ප්‍රවේශය

$Y = E$ (සාර්ව ආර්ථික සමතුලිතය)

$Y > E$ (නිමවුම සංකෝචනය වේ)

$Y < E$ (නිමවුම ප්‍රසාරණය වේ)

විදිම්-කාන්දවීම් ප්‍රවේශය

$J = W$ (සාර්ව ආර්ථික සමතුලිතය)

$J > W$ (නිමවුම ප්‍රසාරණය වෙයි)

$J < W$ (නිමවුම සංකෝචනය වේ)

සරල ආර්ථිකයක සමතුලිතය

❖ ආදායම්- වියදම් ප්‍රවේශය

$$Y = E$$

$$Y = C + S$$

$$E = C + I$$

ඒ අනුව ,

$$Y = C$$



සංව්‍යත ආර්ථිකයක සාර්ථක ආර්ථික සම්බුද්ධිතය

සංව්‍යත ආර්ථිකයක් යනු කුටුම්හ අංශයේ සහ ව්‍යාපාරික අංශය ඇතුළත් සරල ආර්ථිකයකට ආණ්ඩුව මැදිහත්වීම වේ. මෙහිදී ආණ්ඩුව මැදිහත් වීම හේතුකොටගෙන ප්‍රධාන කාර්යයන් තුනක් බහිවේ.

1. බදු පැනවීම (T)
2. රජයේ මැලදී ගැනීම/වියදම් (G)
3. රජයේ සංක්‍රාම (Tr)

➤ සංව්‍යත ආර්ථිකයක රාජ්‍ය වියදම් හඳුනාගැනීම (G)


කිසියම් වර්ෂයකදී රජයක් විසින් භාණ්ඩ හා සේවා මැලදී ගැනීම සඳහා දුරනු ලබූ වියදම් වේ. රජයේ මැලදී ගැනීම ස්වාධීන වියදමකි. එය ආදායම මත රාජ්‍ය නොපවති. එය බ්‍රාහ්මණයේ නිශ්චිත රැකියල් අගයක් ලෙසය. එබැවින් රාජ්‍යය වියදම් වනුය ආදායම් අක්ෂයට සමාන්තරව ගමන් කරයි. රජයේ මැලදී ගැනීම සමාභාර ඉල්ලුම් සංරච්ඡකයකි. එනම්, $E = C + I + G$

රජයේ මැලදී ගැනීම තීරණය වන සාධක හතරක් පවතී.

- 1)පොදු භාණ්ඩ හා සුඛසාධන භාණ්ඩ වියදම් මත
- 2)පොදු සේවාවන් සඳහා දුරනු වියදම් මත
- 3)ජාතික ආරක්ෂාව සඳහා දුරනු වියදම් මත
- 4)පරිපාලන සේවාවන් සඳහා දුරනු වියදම් මත

රාජ්‍ය
ඉල්ලුම් ජ්

මැලදීගැනීම සමාභාර
සංරච්ඡකයකි.



➤ සංව්‍යත ආර්ථිකයක බදු හඳුනාගැනීම (T)

බදු ප්‍රධාන ආකාර දෙකකට පැහැවිය හැකිය.

1. ස්වාධීන බදු (To)

මෙය ආදායම මත රඳා නොපවතින අතර නිශ්චිත රුපියල් අගයක් බදු ලෙස අය කරයි.

2. ආදායම බදු (ty)

මෙය ආදායම මත නිර්ණය වේ. වැඩිවන ආදායමෙන් කොපමතා ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවන්නේ ද යන්න මෙය නිර්ණය වේ. මෙය ආන්තික බදු නැමියාව (MPT) ලෙස හඳුන්වයි.

$$\text{ආන්තික බදු නැමියාව} = \frac{\text{බදු ආදායමේ සිදු වූ වෙනස}}{\text{ආදායමේ සිදු වූ වෙනස}}$$

$$\text{MPT} = \Delta T / \Delta Y$$

බදු සමහර සැපයුමේ සංරචකයකි. ඒ අනුව $Y = C + S$ බදු හෝතු කොටගෙන

$Y = C + S + T$ බවට පත්වේ.

➤ සංව්‍යත ආර්ථිකයක රාජයේ සංක්‍රාම හඳුනාගැනීම (මර)

රාජයේ සංක්‍රාම ඒකපාර්ශවීය වියදමකි. එබඳවින් එය සමාඟාර ඉල්ලුමට ගත යුතු වුවත් එය බැහැර කරයි. එබඳවින් ඒ බලපාහේන් පරිහෝජන ඕනෑයිය. පාරිහෝජන ඕනෑය $C = a + bYd$ ලෙස වෙනස් වේ. මෙහි Yd යනු,

$$Yd = Y - T + Tr$$

$C = a + b(Y - T + Tr)$ මින් අදහස් වන්නේ පරිහෝජනයට බදු සානා බලපෑමක් සිදුකරන බවත් රාජයේ සංක්‍රාම දහ බලපෑමක් සිදුකරන බවත් ය.

$$\text{කුද්ධ බදු} = \text{බදු} - \text{සංක්‍රාම}$$



(NT = T – Tr)

❖ සංවෘත ආර්ථිකයක සමාඟාර ඉල්ලුමේ සංරච්ච හඳුනා ගැනීම

සරල ආර්ථිකයේ සිට සංවෘත සංවෘත ආර්ථිකයක් බවට පත්වූ වට ර්ජයේ මිලදීගැනීම හේතුවෙන් සමාඟාර ඉල්ලුම පහත පරිදි වෙනස් වේ.

- සරල ආර්ථිකයක $\mathbf{AD / E = C + I}$
- සංවෘත ආර්ථිකයක $\mathbf{AD / E = C + I + G}$

සමාඟාර ඉල්ලුම = පෙළුද්ගලික පරිහෝජනය + ආයෝජනය + ර්ජයේ මිලදී ගැනීම

❖ සංවෘත ආර්ථිකයක සමාඟාර සැපයුමේ සංරච්ච හඳුනා ගැනීම

සරල ආර්ථිකයේ සිට සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී බඳ පැනවීම හේතුකාටගෙන සමාඟාර සැපයුම පහත පරිදි වෙනස් වෙයි.

- සරල ආර්ථිකය $\mathbf{AS / Y = C + S}$
- සංවෘත ආර්ථිකය $\mathbf{AS / Y = C + S + T}$

සමාඟාර සැපයුම = පෙළුද්ගලික පරිහෝජනය + ඉතුරුම් + බඳ



→ සංවහත ආර්ථිකයේ ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිත කොන්දේසි හඳුනාගැනීම

යරල_ਆර්ථිකයක්

$$AD/E = C+I$$

$$AS/Y = C+S$$

1_කොන්දේසිය

$$Y = E \text{ බැවින්}$$

❖ **E = C + I**

2_කොන්දේසිය

$$\text{ගිලිහිම} = \text{විදිම}$$

$$W = J$$

$$C+S = C+I$$

❖ **S = I**

සංවහත ආර්ථිකයක්

$$AD/E = C+I+G$$

$$AS/E = C+S+T$$

කොන්දේසිය 1

$$Y = E \text{ බැවින්}$$

❖ **E = C + I + G**

2_කොන්දේසිය

$$\text{ගිලිහිම} = \text{විදිම}$$

$$W = J$$

$$C+S+T = C+I+G$$

❖ **S+T = I+G** (රජයේ සංක්‍රාම නොමැත)

❖ **S+T-Tr = I+G** (රජයේ සංක්‍රාම පවතී)



→ සංවහත ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිතය අංක ගණිතමයව දැක්වීම

ආදායම (Y)	පරිශෝෂනය (C)	ආයෝජන (I)	ඉතුරුම් (S)	රජයේ මිලදී ගැනීම (G)	බදු (T)	සමස්ක වියදම (E)
0	50	50	-50	100	50	200
100	110	50	-20	100	50	260
200	170	50	10	100	50	320
300	230	50	40	100	50	380
400	290	50	70	100	50	440
500	350	50	100	100	50	500
600	410	50	130	100	50	560
700	470	50	160	100	50	620

→ සංවහත ආර්ථිකයක සාර්ව ආර්ථික සාර්ව ආර්ථික සමතුලිතය විෂ ගණිතමයව දැක්වීම

පහත දැක්වෙන්නේ කිසියම් සංවහත ආර්ථිකයකට අදාළ තොරතුරු කිහිපයකි.

➤ $C=1200+0.8y$ d

➤ $I=220$

➤ $G=80$

➤ $T=120$

➤ $Tr=20$



Y=E බැවින්

$$Y = C + I + G$$

$$\begin{aligned} Y &= 1200 + 0.8YD + 220 + 80 \\ &= 1200 + 0.8YD + 300 \\ &= 1500 + 0.8y \\ &= 1500 + 0.8(y - T + Tr) \\ &= 1500 + 0.8(y - 120 + 20) \\ &= 1500 + 0.8(y - 100) \\ &= 1500 + 0.8y - 80 \\ &= 1420 + 0.8Y \end{aligned}$$

$$1Y - 0.8Y = 1420$$

$$0.2Y = 1420$$

$$0.2 \quad 0.2$$

$$\underline{\mathbf{Y}} = \mathbf{7100}$$

$$S + (T - Tr) = I + G$$

$$S + (120 - 20) = 220 + 80$$

$$S + 100 = 300$$


$$S = \mathbf{200} \text{ බව සැළැසු කිරීම}$$

$$S = -1200 + 0.2y$$

$$\begin{aligned} &= -1200 + 0.2(Y - T + Tr) \\ &= -1200 + 0.2(7100 - 120 + 20) \\ &= -1200 + 0.2(7100 - 100) \\ &= -1200 + 0.2 * 7000 \\ &= -1200 + 1400 \end{aligned}$$

$$\underline{\mathbf{S}} = \mathbf{200}$$





→ සංව්‍යත ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිතය ප්‍රස්ථාරකව දැක්වීම



සංවසන ආර්ථිකයක විවිධ සංකල්ප

- ශුද්ධ බදු

ශුද්ධ බදු යනු බදු වලින් ර්‍රේයේ සංක්‍රාම අඩු කළ විට ලැබෙන අගය වේ.

$$\text{ශුද්ධ බදු} = \text{බදු} - \text{ර්‍රේයේ සංක්‍රාම}$$

$$\mathbf{NT} = \mathbf{T} - \mathbf{Tr}$$

- රාජ්‍ය අයවැය ගේෂය

බදු වලින් ර්‍රේයේ වියදුම් අඩු කළ විට ලැබෙන අගය වේ. මෙහිදී බදු වලට වඩා ර්‍රේයේ වියදුම් අඩු නම් අය වැය අතිරික්තයක් ද, බදු වලට වඩා ර්‍රේයේ වියදුම් වැඩි නම් අයවැය හිගයක් ද වේ. (අයවැය හිගයක් ලෙස ලබා දුන් විට එය සෑතු අගයක් ලෙස සලකන්න.)

$$\text{රාජ්‍ය අයවැය ගේෂය} = \text{බදු} - \text{ර්‍රේයේ වියදුම්}$$

$$\mathbf{BB} = \mathbf{T} - \mathbf{G}$$

- රාජ්‍ය ඉතුරුම්

බදු වලින් රාජ්‍ය වියදුම් සහ ර්‍රේයේ සංක්‍රාම වියදුම් යන දෙකම අඩු කළ විට ලැබෙන අගය වේ.

$$\text{ර්‍රේයේ ඉතුරුම්} = \text{බදු} - (\text{ර්‍රේයේ වියදුම්} + \text{ර්‍රේයේ සංක්‍රාම})$$

$$\mathbf{GS} = \mathbf{T} - (\mathbf{G} + \mathbf{Tr})$$

→ සංවසන ආර්ථිකයක ගුණක වර්ග හඳුනාගැනීම

- ස්වාධීන වියදුම් ගුණකය

සංවසන ආර්ථිකයක ස්වාධීන වියදුම් ගුණකය වන්නේ සරල ආර්ථිකයේ ගුනකය ම වේ. එනම් ආන්තික ඉතුරුම් නැමියාවේ පර්ස්පරයයි.

$$\text{ස්වාධීන වියදුම් ගුණකය} = 1 / \text{MPS}$$

මෙය ආයෝජන ගුණකය ලෙසන් ර්‍රේයේ මිලදී ගැනීම් ගුණකය ලෙසන් භාවිතා කරනුයේ,

→ ආයෝජනය විතරක් වෙනස් වීම

$$\Delta Y = 1 / \text{MPS} \times \Delta I$$



- ර්‍යයේ මිලදී ගැනීම් විතරක් වෙනස් වීම $\Delta Y = 1 / MPS \times \Delta G$
- ආයෝජනය සහ ර්‍යයෙන් මිලදී ගැනීම් යන දෙකම වෙනස් වීම $\Delta Y = 1 / MPS \Delta (I + G)$

- බදු ගුණකය

බදු වල බලපෑම සිදුවන්නේ පරිහෝජනයට බැවින් බදු නිසා පරිහෝජනය අඩු වෙයි. එම නිසා බදු ගුණකය වන්නේ, සහා ආර්ථික පරිහෝජන නැමියාව ආන්තික ඉතුරුම් නැමියාවන් බෙදයි.

$$\text{බදු ගුණකය} = \text{ආන්තික පරිහෝජන නැමියාව}$$

$$\text{ආන්තික ඉතුරුම් නැමියාව}$$

$$KT = MPC / MPS$$

$$\text{නිමවුමේ සිදුවූ වෙනස} = \text{බදු ගුණකය} \times \text{බදුවල වෙනස}$$

$$\Delta Y = MPC / MPS \times T$$

- ර්‍යයේ සංක්‍රාම ගුණකය

ර්‍යයේ සංක්‍රාම බලපාන්නේ පරිහෝජන ඕනෑම බැවින් එය පරිහෝජනයට (+) බලපෑමක් වන බැවින් ර්‍යයේ සංක්‍රාම ගුණකය (+) MPC , MPS වලින් බෙදයි.

$$\text{ර්‍යයේ සංක්‍රාම} = \text{ආන්තික පරිහෝජන නැමියාව}$$

$$\text{ආන්තික ඉතුරුම් නැමියාව}$$

$$KTr = MPC / MPS$$

$$\text{නිමවුමේ වෙනස} = \text{ර්‍යයේ සංක්‍රාම ගුණකය} \times \text{ර්‍යයේ සංක්‍රාම වල වෙනස}$$

$$Y = MPC / MPS \times Tr$$



විවෘත ආර්ථිකයක සමත්තිතය

ආර්ථිකය විවෘත වේමෙන් පසුව සිදුවන වෙනස්කම් දෙකකි.

1. දේශීය වගයෙන් නිපදවන භාණ්ඩ භා සේවා සඳහා විදේශීකයන්ගේ ඉල්ලමක් බහිවීම .මෙය අපනයන X දෙසැර භැඳින්වේ.
2. විදේශයන්හි නිපදවන භාණ්ඩ භා සේවා සඳහා දේශීය වගයෙන් ඉල්ලමක් බහිවීම .එය ආනයන M ලෙස භැඳින්වේ

→ අපනයන

අපනයන ද ජාතික
තොරතු නීරණය වන

ආදායමේ බලපෑමකින්
ස්වාධීන වියදමකි.



අපනයන ආදායම දේශීය ඉල්ලම ගක්තිමත් කරන වියදම් ප්‍රවාහයට සිදුවන එකතු වීමකි .එම නිසා විවෘත ආර්ථිකයක,

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$

→ ආනයන

සමත්තිත ජාතික ආදායම් විග්‍රහය තුළ මෙයද ජාතික ආදායමෙන් බැහැරව නීරණය වන ස්වාධීන වියදමක් ලෙස හඳුන්වයි.



ආනයන වියදම ,දුල දේශීය නිෂ්පාදිතය මත කෙරෙන ඉල්ලම දුර්වල කෙරෙන වියදම් ප්‍රවාහන් සිදුවෙන ගිණිමකි. එම නිසා,

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

❖ විවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසි

විවෘත ආර්ථිකයක සමාඟන ඉල්ලම පහත සංරචකයන් ගෙන් සමන්වීත වේ.

$\mathbf{Y} = \mathbf{E}$ ක්‍රමයට

- පොදුගෙවික පරිහැළුනය - C
- පොදුගෙවික ආයෝජනය - I
- උපයේ මිලදී ගැනීම් - G
- ගුද්ධ අපනයන - X - M / NX

$$\mathbf{E} = \mathbf{C} + \mathbf{I} + \mathbf{G} + (\mathbf{X} - \mathbf{M})$$



$\mathbf{W} = \mathbf{J}$ ක්‍රමයට

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

$$\mathbf{J} = \mathbf{I} + \mathbf{G}$$

$$\mathbf{S} + \mathbf{T} + \mathbf{M} = \mathbf{I} + \mathbf{G} + \mathbf{X}$$





0.8 Yd

❖ I = 1000

❖ G = 130

❖ T = 20

❖ X = 150

❖ M = 200

- Y = E හා W = J යන ක්‍රම යටතේ සම්බුලිත ප්‍රතික ආදායම ගණනය කරන්න.

Y = E

$$E = C + I + G + (X+M)$$

$$E = 50 + 0.8Yd + 1000 + 130 + (150-200)$$

$$E = 50 + 0.8(Y-20) + 1000 + 130 - 50$$

$$E = 50 + 0.8Y - 16 + 1000 + 130 - 50$$

$$E = 1114 + 0.8Y$$

$$0.2Y = 1114$$

$$Y = 1114 / 0.2$$

Y = 5570

W = J



$$\mathbf{S+T+M=I+G+X}$$

$$= 50 + 0.2Yd + 20 + 200 = 1000 + 130 + 150$$

$$= 50 + 0.2(y-20) + 20 + 200 = 1280$$

$$= 50 + 0.2y - 4 + 220 = 1280$$

$$0.2y = 1114$$

$$\underline{Y = 5570}$$

2. සමතුලිත ආදායමේ දී පරිණෝෂනය හා ඉතුරුම් කොපමතාද

$$\mathbf{C=50+0.8yd}$$

$$= 50 + 0.8(5570 - 20)$$

$$= 50 + 4456 - 16$$

$$\underline{\underline{= 4490}}$$

$$\mathbf{S=-50+0.2yd}$$

$$= -50 + 0.2(5570 - 20)$$

$$= -50 + 1114 - 4$$

$$\underline{\underline{= 1060}}$$

3. මුළු ස්වාධීන වියදම් වල එකතුව



$$\text{ස්වාධීන වියදම} = \mathbf{a} + \mathbf{T} + \mathbf{G} + \mathbf{Nx}$$

$$= 34 + 1000 + 130 + 50$$

$$\equiv 1214$$

4. සමස්ත ගිලිනීම් වල වටිනාකම

$$\mathbf{W} = \mathbf{S} + \mathbf{T} + \mathbf{M}$$

$$= -50 + 0.2Y + 20 + 200$$

$$= -50 + 0.2(Y-20) + 220$$

$$= -50 + 0.2Y - 20 + 220$$

$$= -70 + 0.2Y + 220$$

$$= 150 + 0.2Y$$

$$= 150 + (0.2 * 5570)$$

$$= 150 + 1114$$

$$\equiv 1264$$

5. සමතුලිත ආදායම් මට්ටමේ සාමාන්‍ය පරීභෝෂන නැමියාව හා සාමාන්‍ය ඉතුරුම් නැමියාව





A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."